



විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

රාජ්‍ය විශ්වවිද්‍යාල / උසස් අධ්‍යාපන ආයතන සඳහා තෝරාගත් සිසුන්ට මහජන බැංකු විශේෂ ණය යෝජනා ක්‍රමය යටතේ ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම සඳහා වන මාර්ගෝපදේශ

- 1) සම්ප්‍රදායික අධ්‍යාපනය පිළිබඳ සංකල්පය පසුගිය වසර කිහිපය තුළ විප්ලවීය වෙනසකට ලක් වී තිබේ. මාර්ගගත අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සහිත නව යුගයකට පිවිසෙන සිසුන්ට තම අධ්‍යාපන කටයුතු සිදු කිරීමට පංති කාමරයක භෞතිකව සිටීම, ඔවුන්ට ඇති එකම ඉගෙනුම් විකල්පය නොවේ.
- 2) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන්ගේ මෙම අවශ්‍යතාවය හඳුනාගෙන, මහජන බැංකුව සමඟ එක්ව, 2019/2020 අධ්‍යාපන වර්ෂය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට/ උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වන නවක සිසුන්ට ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමට විශේෂ ලැප්ටොප් පරිගණක ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන ලදී.
- 3) සුදුසුකම - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාලයක/ උසස් අධ්‍යාපන ආයතනයක 2019 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ Z ලකුණු මත පදනම්ව තේරීපත් වී 2019/2020 අධ්‍යාපන වර්ෂය සඳහා ලියාපදිංචි වී ඇති සිසුන්.

ලැප්ටොප් පරිගණක ණය යෝජනා ක්‍රමයේ සාරාංශය

උපරිම ණය මුදල	රු. 100,000/-
ආපසු ගෙවීමේ කාලය	ණය මුදල ආපසු ගෙවීම සඳහා සිව් අවුරුදු සහන කාලයක් සහිත භය අවුරුදු ආපසු ගෙවීමේ සැලැස්ම
ණය ගිවිසුම - විකල්පය I	ණය මුදල ආපසු ගෙවීමේ ක්‍රියාවලිය සඳහා අයදුම්කරු මහජන බැංකුවේ ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන යා යුතු අතර මහපොල/ ශිෂ්‍යාධාර වාරික එම ඉතුරුම් ගිණුමට බැර කළ යුතුය.
ණය ගිවිසුම - විකල්පය II	අයදුම්කරුට මහපොල / ශිෂ්‍යාධාර නොලැබෙන්නේ නම්, ඔහු / ඇය බැංකුව විසින් ලබා දෙන උපදෙස් අනුව ණය මුදල ආපසු ගෙවීමේ හැකියාව සහිත බද්ධ-ණයකරුවෙකු හඳුන්වා දිය යුතුය.

- 4) නිර්දේශිත සැපයුම්කරුවන්, ඔවුන්ගේ පිරිවිතරයන් සහ ලැප්ටොප් පරිගණකවල විකිණුම් මිල ගණන් ඇතුළත් ලැයිස්තුවක්, 2021 පෙබරවාරි මස 9 වන දින සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරේ. විවිධ පිරිවිතරයන් අනුව රු. 80,500 / - සිට රු.177,500/- දක්වා වන මිල පරාසයක ලැප්ටොප් පරිගණක මිල දී ගත හැකිය.

- 5) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පිරිවිතර හා නියමයන් හා කොන්දේසි අනුව ශිෂ්‍යයා විසින් සුදුසු ලැප්ටොප් පරිගණකයක් තෝරාගෙන නිර්දේශිත විකිණුම්කරුගෙන් නාමමාත්‍ර ඉන්වොයිසියක් (Performa Invoice) ලබා ගත යුතුය. සියළුම විකිණුම්කරුවන් පිරිවිතර හා වගකීම් ආවරණය විස්තර සහිතව ඉතා පැහැදිලිව නාමමාත්‍ර ඉන්වොයිසිය සමඟ අමුණා තිබිය යුතුය. අදාළ විකිණුම්කරු විසින් සිසුන්ට අවසාන ඉන්වොයිසිය සමඟ විධිමත් වගකීම් සහතිකයක් නිකුත් කරනු ලැබේ.
- 6) ශිෂ්‍යයා විසින් මෙම උපදෙස් පත්‍රිකාවට අමුණා ඇති **අයදුම් පත්‍රය** නිසි පරිදි සම්පූර්ණ කර, අදාළ **නාමමාත්‍ර ඉන්වොයිසිය, අභ්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා විශ්වවිද්‍යාලයෙන්/ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලැබුණු විද්‍යුත් ලිපිය / ලිපිය සහ ජාතික හැඳුනුම්පතේ** පිටපත සමඟ මහජන බැංකුවේ කැමති ශාඛාවට ඉදිරිපත් කළ යුතුය.
- 7) බැංකුව විසින් මිලදී ගැනීමේ නියෝගයක් අදාළ තොරතුරු ද සමඟ සෘජුවම විකිණුම්කරු වෙත නිකුත් කරනු ලබන අතර ලැප්ටොප් පරිගණකය මිලදී ගන්නා අවස්ථාවේ දී වෙක්පත සිසුන්ට ලබා දෙනු ඇත. ශිෂ්‍යයා, විකිණුම්කරු සහ බැංකුව අතර අවශ්‍ය සන්නිවේදනය ඒ අනුව සිදු කෙරේ.
- 8) මේ සඳහා අය කෙරෙන පොලී අනුපාතය 7.75% කි. සහන කාලය තුළ (උපරිම අවුරුදු 4යි) අය කළ යුත්තේ පොලිය පමණි. ණය මුදල ආපසු ගෙවීම 05 වන වසරේ සිට ආරම්භ වේ. සහන කාල සීමාවක් නොමැතිව ණය ආපසු ගෙවීමට ණය ගැණුම්කරු ඉල්ලා සිටින අවස්ථාවක දී, ණය ලබා දීමෙන් පසු එළඹෙන මාසයේ සිට ආරම්භ වන සාමාන්‍ය ණය පහසුකමක් ලෙස එය ලබා දිය යුතුය.
- 9) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිර්දේශ කරනු ලබන විකිණුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් ලැප්ටොප් පරිගණක මිලදී ගත යුතුය. බැංකුව හරහා එක් ශිෂ්‍යයෙකුට ලබා දෙන උපරිම ණය මුදල රු.100,000/- ක් වන අතර මිලදී ගත යුතු ලැප්ටොප් පරිගණකයේ වටිනාකම ණය මුදලට වඩා වැඩි නම් ඉතිරි මුදල ශිෂ්‍යයා විසින් දැරිය යුතුය. කෙසේ වෙතත්, ණය මුදලට වඩා වැඩි වන මුදල බැංකුවේ තැන්පත් කිරීමෙන් පසු හෝ විකිණුම්කරු සමඟ සාකච්චා කොට ඒ සඳහා වෙනත් වැඩපිළිවෙළක් යොදා ගැනීමෙන් අනතුරුව, බැංකුව විසින් සම්පූර්ණ ඉන්වොයිසියේ වටිනාකම සඳහා ගෙවීම් නියෝගයක් සෘජුවම විකිණුම්කරු වෙත නිකුත් කළ යුතුය.
- 10) ණය මුදල ආපසු ගෙවීමේ ක්‍රියාවලිය සඳහා අයදුම්කරු මහජන බැංකුවේ ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන යා යුතු අතර මහපොල / ශිෂ්‍යාධාර වාරික එම ඉතුරුම් ගිණුමට බැර කළ යුතුය. එවැනි විධිවිධාන යෙදිය නොහැකි නම්, බැංකුව විසින් ලබා දී ඇති උපදෙස් අනුව ණය මුදල ආපසු ගෙවීමේ හැකියාව සහිත බද්ධ -ණයකරුවකු හඳුන්වා දිය යුතුය.
- 11) නිර්දේශිත සැපයුම්කරුවන්ගෙන් ලැප්ටොප් පරිගණක මිලදී ගන්නා සියලුම සිසුන්ට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා මයික්‍රොසොෆ්ට් ආයතනය සමඟ ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම හරහා මයික්‍රොසොෆ්ට් එම් 365 සේවය සඳහා නොමිලයේ ලියාපදිංචි විය හැකිය. ඒ හරහා මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සහ මයික්‍රොසොෆ්ට් ඔෆිස් 365 සේවයද නොමිලයේ ලැබෙනු ඇත.
- 12) විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන නවක සිසුන් සඳහා ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම සඳහා මෘදු ණය පහසුකමක් ලෙස මෙම විශේෂ ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මහජන බැංකුව එකඟ වී තිබේ. එබැවින් බැංකුවේ එකඟ වූ නියමයන් හා කොන්දේසි අනුව ණය මුදල ආපසු ගෙවීම සිසුන්ගේ වගකීමකි.